


වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
Western Provincial Department of Education - NWP
வடமேல் மாகாணக் கல்வித் திணைக்களம்
Provincial Department of Education - NWP

6 ශ්‍රේණිය	පළමු වාර පරීක්ෂණය - 2019	<table border="1" style="display: inline-table; border-collapse: collapse;"> <tr> <td style="padding: 5px;">43</td> <td style="padding: 5px;">S</td> <td style="width: 20px;"></td> </tr> </table>	43	S	
43	S				


නම	විච්‍ච I පත්‍රය	කාලය පැය දෙකයි
----------	------------------------	-----------------------

සැලකිය යුතුයි :

- සියලුම ප්‍රශ්නවලට මෙම පත්‍රයේම පිළිතුරු සපයන්න.

පහත දැක්වෙන ඡායාරූපය ඇසුරුකරගෙන ප්‍රශ්න අංක 1 සිට 5 දක්වා ප්‍රශ්නවල හිස්තැනට සුදුසු වචනය පහත දී ඇති වචන අතරින් තෝරා වාක්‍ය සම්පූර්ණ කරන්න.

(ධාතු, හර්මිකාව, ජේසා, කොත්කැරැල්ල, දේවතා)



01. A අක්ෂරයෙන් දැක්වෙන්නේ කොත සහයි
02.කොටුව නමින් B අක්ෂරයෙන් දැක්වෙන කොටස හැඳින්වේ.
03. ගර්භ ගෘහය නමින් හැඳින්වෙන C කොටස තුළ සිතුවම් සහතැන්පත් කර ඇති බව ප්‍රකාශ වේ.
04. ලංකාවේ ස්තූපයේ හතරැස් කොටුව ඉන්දියාවේ සාංචි ස්තූපයේනමින් හැඳින්වේ
05. වෛතරෙයයේ පහළ කොටසේවළලු නම් අංගයක් දැකිය හැකිය

ප්‍රශ්න අංක 6-10 දක්වා දී ඇති වාක්‍ය හරි නම් (✓) ලකුණද වැරදි නම් (X) ලකුණද වාක්‍ය ඉදිරියේ ඇති වරහන තුළ යොදන්න.

06. පුරාණයේ මිනිසුන් තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා රේඛා වික්‍ර භාවිතා කර ඇත (.....)
07. බෞද්ධ බැතිමතුන් මහනුවර දළදා මාළිගයේ වැඩ සිටින දන්ත ධාතූන් වහන්සේ මහත් හරසරින් වැද පුදා ගනිති.(.....)
08. තෙපොංගල් උත්සවය සෑම වසරකම හින්දු බැතිමතුන් ජනවාරි (තෙ) මාසයේ පවත්වනු ලබයි.(.....)
09. නෙළුම් විවධ ස්වරූපයෙන් බෞද්ධ විහාරවල දැකිය හැකි අතර වියන් කළ සැරසිල්ලක් ලෙස භාවිතයට නොගනී(.....)

10. කළුගල් මුර්ති සහ කැටයම් නෙළීමට නුසුදුසු මාධ්‍යයකි.(.....)

ප්‍රශ්න අංක 11-15 දක්වා පහත දී ඇති A කොටසට ගැලපෙන වචනය B කොටසේ වචන වලින් තෝරා ඉරකින් යා කරන්න.

A කොටස

- 11. සීල් මුද්‍රණය
- 12. ධාන්‍යාකාර වෛතයකි.
- 13. චිත්‍ර ඇඳීම සඳහා යෝග්‍ය පැන්සලකි.
- 14. නෙළීම සඳහා යොදාගත හැකිය.
- 15. දියර මාධ්‍යයක් චෝචිත් කඩදාසියක් මත දමා පිච්චීමෙන් නිර්මාණය කළ හැකිය.

B කොටස

- මෝස්තර
- B වර්ගය
- අල්පිති
- කැලනිය
- සබන්

- අංක 16 සිට 20 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට පහත දැක්වෙන ප්‍රශ්නලිකාව උපයෝගී කර ගන්න. උපකාරක පද පහළට

- 16. 1. මිනිසා විසින් සකස් කරන පරිසරය මෙන්මින් හැඳින්වේ.
- 17. 2. මූලික වර්ණයකි

හරහට

- 18. 1. කඩදාසි නමා මේවා කළ හැකිය.
- 19. 2. ද්විතීයික වර්ණයකි.
- 20. 3. වෛතය මුද්‍රණේ මෙය ඇත.

1. නි			ණ	
			2 ර	
		3 කො		
ත				

- 16.
- 17.
- 18.
- 19.
- 20.

කොටස II

- පහත සඳහන් මාතෘකා අතරින් එකක් තෝරා වික්‍රයට නගන්න.

 - 1. පවුලේ අය පන්සලේ බුදුන් වඳින මොහොත
 - 2. පාසල ගොවි බිමක වැඩ කරන සිසුන්
 - 3. පෙරහැරක් නරඹන මිනිස්සු
 - 4. ඔබ කැමති මලක් යොදා චිත්ත මෝස්තරයක්
 - 5. මල් මෝස්තරයක් භාවිතා කරමින් සායක වාටියක මෝස්තරයක්.

පළමු වාර පරීක්ෂණය - 2019
 විච 6 ශ්‍රේණිය - පිළිතුරු පත්‍රය

i පත්‍රය

- | | |
|----------------|------------|
| 1.කොත් කැරැල්ල | 11. අලපිනි |
| 2.දේවතා | 12.කැලනිය |
| 3.ධාතු | 13.B වර්ගය |
| 4.හර්මිකාව | 14.සබන් |
| 5.පේසා | 15.මෝස්තර |
| 6.✓ | 16.නිර්මිත |
| 7.✓ | 17.රත |
| 8.✓ | 18.නිර්මාණ |
| 9. X | 19.රඹ |
| 10.X | 20.කොත |

එක් උත්තරයකට ලකුණු 2 X 20 -	40
II පත්‍රයට ලකුණු -	<u>60</u>
මුළු ලකුණු -	<u>100</u>